

ශීර්ෂය 022 - පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලය - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ශීර්ෂය 022 - පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලයේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශනවලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලයේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් ඇතුළත් සම්පිණ්ඩන වාර්තාව 2025 මැයි 30 දින ප්‍රධාන ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(2) වගන්තිය ප්‍රකාරව කාර්යාලයට අදාළ වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව 2025 ජුනි 11 දින ප්‍රධාන ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව මෙම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලයේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනවලින් මූල්‍ය තත්ත්වය, මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ, මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් 1 හි සඳහන් මූල්‍ය ප්‍රකාශන සකස්කිරීමේ පදනමට අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මාගේ වගකීම, විගණකගේ වගකීම යන වගන්තියේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 කරුණක් අවධාරණය කිරීම - මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම

මෙම මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම විස්තර කරන මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් 1 කෙරෙහි අවධානය යොමු කරවමි. මූල්‍ය ප්‍රකාශන රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංශෝධිත 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ මහා භාණ්ඩාගාරයේ සහ පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවය සඳහා සකස් කර ඇත. එම නිසා, මෙම මූල්‍ය ප්‍රකාශන වෙනත් අරමුණු සඳහා සුදුසු නොවිය හැක. මාගේ වාර්තාව පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලයේ, මහා භාණ්ඩාගාරයේ සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාවිතය සඳහා පමණක් අරමුණු කර ඇත. මෙම කරුණ සම්බන්ධයෙන් මාගේ මතය විකරණය කරනු නොලැබේ.

1.4 මූල්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ හා ගණන්දීමේ නිලධාරීගේ වගකීම

රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංශෝධිත 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලය විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

ජාතික විගණන පනතේ 38(1)(ඇ) උප වගන්තිය ප්‍රකාරව පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලයේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ප්‍රධාන ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් කල සමාලෝචනයක් සිදු කර ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතුය.

1.5 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකාධිපති වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම් හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මත ඟුරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ප්‍රධාන ගණන්දීමේ නිලධාරී දැනුවත් කරන ලදී.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

රජයේ නිලධාරීන්ට අත්තිකාරම් ගිණුම පිළිබඳ සැසඳුම් ප්‍රකාශය

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට භාණ්ඩාගාර පරිගණක මුද්‍රිත සටහන් අනුව රජයේ නිලධාරීන්ට අත්තිකාරම් ගිණුමේ ශේෂය රු.2,555,506 ක් වූ අතර එදිනට කේවල ශේෂ වර්ගීකරණ සාරාංශයේ එකතුව රු.2,518,749 ක් වූයෙන් රු.36,757 ක වෙනසක් නිරීක්ෂණය විය. මෙය 2006 වර්ෂයේ සිදු කරන ලද වැරදි හර කිරීමක් වූ අතර එම වෙනස නිරවුල් කර ගැනීමට සමාලෝචිත වර්ෂයේ දී ද කටයුතු කර නොතිබුණි.	රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුමේ ණය ශේෂය හා කේවල ශේෂ වර්ගීකරණ සාරාංශයේ එකතුව අතර පවතින රු.36,357ක වෙනස නිරවුල් කර ගැනීමට ජාතික අයවැය දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කළ අතර ඉදිරියේදී එය නිරවුල් කරගැනීමට පියවර ගනු ලබන බව දන්වා ඇත.	වෙනස හඳුනාගෙන ගිණුම්වල ගැලපීම් කිරීමට කටයුතු කළ යුතුය.

2. වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ) වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු මා ප්‍රකාශ කරමි.

- (අ) මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වන බවට
- (ආ) ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මා විසින් කර තිබුණු නිර්දේශ ක්‍රියාත්මක කර තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 වියදම් කළමනාකරණය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ මු.රෙ.66 මගින් වැය විෂයයන් 08 ක වාර්ෂික අයවැය ප්‍රතිපාදනය සියයට 03 සිට සියයට 35	අනෙකුත් නිලධාරී පුරප්පාඩු හේතුවෙන් අතිකාල කිරීමට සිදුවීම, වැඩිකරන ලද ජීවන වියදම් දීමනාව ගෙවීම, නිල	මුදල් රෙගුලාසි ප්‍රකාරව වියදම් ඇස්තමේන්තු නිවැරදිව සකස් කළ යුතුය.

දක්වා පරාසයකින් වැඩිකර ගැනීම ද වැය විෂයයන් 05 ක වාර්ෂික අයවැය ප්‍රතිපාදනය සියයට 06 සිට සියයට 24 දක්වා පරාසයකින් අඩුකර ගැනීම ද සිදු කර තිබුණු බැවින් ඇස්තමේන්තු පිළියෙල කිරීමේදී මු.රෙ. 50 ප්‍රකාරව කටයුතු කර නොමැති බව නිරීක්ෂණය විය.

ඇදුම් දීමනාව ගෙවීම, වැට් බදු ඉහළ යාම, මුද්දර ගාස්තු, දුරකථන බිල් ඉහළ යාම, ජල විදුලි බිල් ඉහළ යාම, බදුකුලි ඉහළ යාම, සේවා ගාස්තු ඉහළ යාම සහ වැට් බදු ඉහළ යාම නිසා වාර්ෂික ගිවිසුම්වල මිල ගණන් ඉහළ යාම නිසාද ඉන්ධන මිල උච්චාවචනය නැවතීම හේතුවෙන් වියදම් අඩුවීම, අත්‍යවශ්‍ය වාහන නඩත්තු ඇති නොවීම යන්න උපකරණ වල නඩත්තු ඇති නොවීම සහ නව ෆැක්ස් යන්ත්‍රයක් මිලදී ගැනීම නිසා පැරණි යන්ත්‍රයේ ගිවිසුම අලුත් කිරීමට අවශ්‍ය නොවීම වැනි තත්ත්වයන් ඇති වූ බව දක්වා ඇත.

(ආ) වැය විෂයයන් 02 ක වාර්ෂික ප්‍රතිපාදනය වෙනත් වැය විෂයයන් තුනක් සඳහා මු.රෙ.66 මගින් සම්පූර්ණයෙන්ම මාරු කර තිබුණි

වර්ෂය තුළ විදේශ ගමන් ඇති නොවීම සහ ප්‍රවාහන දීමනාවක් නොගෙවන බැවින් 2025 වර්ෂයේ ඇස්තමේන්තු වලින් ඉවත් කර ඇති බව දක්වා ඇත.

වියදම් නිවැරදිව තක්සේරු කර වාර්ෂික වියදම් ඇස්තමේන්තු පිළියෙල කළ යුතුය.

(ඇ) සමාලෝචිත වර්ෂයේ ගොඩනැගිලි සහ ඉදිකිරීම් නඩත්තු කාර්යය සඳහා සලසා තිබුණු රු.10,000 ක් සම්පූර්ණයෙන්ම ඉතිරිවී තිබුණු අතර තවත් පුනරාවර්තන වැය විෂයයන් 09 ක් සඳහා සලසා තිබුණු එකතුව රු.11,924,000 ක ශුද්ධ ප්‍රතිපාදනවලින් රු.2,394,565 ක් හෙවත් සියයට 18 සිට සියයට 86 දක්වා සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරි වී තිබුණි.

වියදම් ඇස්තමේන්තු පිළියෙල කිරීමෙන් පසුව ඇතිවූ නොවැළැක්විය හැකි හේතු නිසා ප්‍රතිපාදන ප්‍රමාණයක් ඉතිරිවිය. ආයතනයේ ඇති පුරප්පාඩු සංඛ්‍යාව, වියදම් පාලනය කිරීම, සහ වියදම් තවදුරටත් ඇති නොවීම යන කරුණු නිසා ප්‍රතිපාදන ඉතිරි වූ බව දක්වා ඇත.

මුදල් රෙගුලාසි ප්‍රකාරව වියදම් ඇස්තමේන්තු නිවැරදිව සකස් කළ යුතුය.

(ඇ) සමාලෝචිත වර්ෂයේ වැය විෂයයන් 04 ක් සඳහා මු.රෙ.66 යටතේ මාරු කර තිබුණු එකතුව රු. 1,069,000 කින් රු. 578,415 ක් ඉතිරි වී තිබුණි.	මු.රෙ 66 යටතේ මාරු කරගත් ප්‍රතිපාදන වලින් අපේක්ෂිත වියදම් ඇති නොවීම , දෙසැම්බර් මස බිල්පත් ගෙවීමට ඉදිරිපත් නොවීම සහ නව ෆැක්ස් යන්ත්‍රය මිලදී ගැනීමෙන් පැරණි යන්ත්‍රයේ සේවා ගිවිසුම අලුත් කිරීමේ අවශ්‍යතාවක් නොවීම හේතු වූ බව දන්වා ඇත.	වියදම් නිවැරදිව තක්සේරු කර වාර්ෂික වියදම් ඇස්තමේන්තු පිළියෙල කළ යුතුය.
---	---	---

3.2 බැරකම් හා බැඳීම්වලට එළඹීම

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ අවස්ථා දෙකකදී එකතුව රු.266,992 ක බැරකම් වලට බැඳීම් නිසා එකතුව රු.163,552 ක් වූ ඉතිරිවීම් ඉක්මවා රු.103,440 ක බැරකම් වලට බැඳී තිබුණු බව නිරීක්ෂණය විය.	ඇස්තමේන්තුගත ප්‍රමාණයට වඩා විදුලි ගාස්තු ඉහළ යාම සහ ආරක්ෂක සේවා වියදම් ඉහළ යාම හේතුවෙන් ප්‍රතිපාදන ඉක්මවා ගොස් ඇති අතර ප්‍රතිපාදන කලමනාකරණය කර ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව දන්වා ඇත.	ඉතිරිවීම් ඉක්මවා බැරකම් වලට බැඳීම සිදු නොකළ යුතුය.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 සැලසුම් කිරීම

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
2020 අගෝස්තු 28 දිනැති අංක 02/2020 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛයේ 12.2 වන ඡේදය අනුව මාර්ගෝපදේශ 14 ප්‍රකාරව ක්‍රියාකාරී සැලැස්ම මත පදනම්ව ආයතනයේ කාර්යසාධන දර්ශක ඉදිරිපත් කර නොතිබුණි.	02/2020 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය ප්‍රකාරව ක්‍රියාකාරී සැලැස්ම මත පදනම්ව ආයතනයේ කාර්යසාධන දර්ශක ඉදිරිපත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව දන්වා ඇත.	යොමුගත චක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කළ යුතුය.

4.2 ප්‍රසම්පාදන කාර්යයන්

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2020 අගෝස්තු 28 දිනැති අංක 02/2020 දරන රාජ්‍ය මුදල් වක්‍රලේඛයේ 4 ඡේදයේ මාර්ගෝපදේශ අංක 13 ප්‍රකාරව නියමිත ආකෘතිය ප්‍රසම්පාදන සැලැස්ම සඳහා භාවිතා කර නොතිබුණි.	යොමුගත වක්‍රලේඛයේ මාර්ගෝපදේශ ප්‍රකාරව නියමිත ආකෘතියෙන් ප්‍රසම්පාදන සැලැස්ම ර්ලහ වසරේ සිට සකසා ඒ අනුව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව දන්වා ඇත.	යොමුගත වක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ආ) ප්‍රසම්පාදන සැලැස්මට අනුව ඡායා පිටපත් යන්ත්‍රය සහ පොපේක්ටර් යන්ත්‍රය සඳහා අපේක්ෂිත මිලදී ගැනීම් කාල සීමාව ඇස්තමේන්තුගත කාලය හා සැසඳීමේ දී මාස 6 ක ප්‍රමාදයක් නිරීක්ෂණය විය.	පැවති ෆැක්ස් යන්ත්‍රයේ අමතර කොටස් නිෂ්පාදනය නතර කර ඇති බවට අදාළ නියෝජිත ආයතනය මගින් ලිපිය ලබා ගැනීමටත්, සැපයුම්කරුවන්ගෙන් මිල ගණන් ඉදිරිපත් වීමටත් අපේක්ෂිත කාලයට වඩා ගතවීමෙන් ප්‍රසම්පාදනය අවසන් කිරීමට ප්‍රමාද වූ බව දන්වා ඇත.	ප්‍රසම්පාදන සැලැස්මට අනුව අප්‍රමාදව මිලදී ගැනීම් සිදු කළ යුතුය.

5. මානව සම්පත් කළමනාකරණය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2018 ජනවාරි 24 දිනැති අංක 02/2018 දරන රාජ්‍ය පරිපාලන වක්‍රලේඛයේ උපලේඛනයේ ඇතුළත් මාර්ගෝපදේශවලට අනුකූලව මානව සම්පත් සංවර්ධනය සැලැස්මක් සකස් කර නොතිබුණි.	02/2018 දරන රාජ්‍ය පරිපාලන වක්‍රලේඛය ප්‍රකාර මානව සම්පත් සංවර්ධන සැලැස්ම ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව දන්වා ඇත.	යොමුගත වක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කළ යුතුය.

- (ආ) අනුමත සේවක සංඛ්‍යාව 32 ක් වූ අතර එයින් තනතුරු 15 ක් පුරප්පාඩුව පැවතී. පැමිණිලි සම්බන්ධ පරිපාලන නිලධාරී තනතුර වර්ෂ 06 කට වඩා වැඩි කාලයක සිට පුරප්පාඩුව පවතින අතර එය කාර්යාලයේ අරමුණු ක්‍රියාත්මක කරලීම සඳහා බාධාවක් විය හැකි බව විගණනයට නිරීක්ෂණය විය.
- කාර්යාලයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් ඉල්ලීම් කලද මේ වනතෙක් එම පුරප්පාඩු සම්පූර්ණ කර නොමැති බව දක්වා නොමැති බව දන්වා ඇත.
- අත්‍යවශ්‍ය තනතුරු වල පුරප්පාඩු සම්පූර්ණ කර ගැනීමට කටයුතු කළ යුතුය.